




**Hector Kobbekaduwa Agrarian Research and Training Institute**  
**Data Management Division**  
(Wholesale Prices of Rice & Subsidiary Food Crops)



2025.07.22

| Item                           | Pettah          |            |            |          | Marandagamula   |            |            |          |
|--------------------------------|-----------------|------------|------------|----------|-----------------|------------|------------|----------|
|                                | Range           | Average    |            | Change * | Range           | Average    |            | Change * |
|                                | 2025.07.22      | 2025.07.22 | 2025.07.21 |          | 2025.07.22      | 2025.07.22 | 2025.07.21 |          |
| <b>Rice (Rs/kg)</b>            |                 |            |            |          |                 |            |            |          |
| Samba 1                        | 235.00 - 240.00 | 236.00     | 237.00     | -1.00    | 240.00 - 246.00 | 243.60     | 242.60     | 1.00     |
| Samba 2                        | 230.00 - 232.00 | 231.00     | 231.00     |          | 229.00 - 234.00 | 231.00     | 230.80     | 0.20     |
| Keeri Samba                    | 260.00 - 300.00 | 280.00     | 280.00     |          | 254.00 - 270.00 | 261.60     | 263.80     | -2.20    |
| Nadu 1                         | 210.00 - 215.00 | 212.00     | 212.00     |          | 220.00 - 225.00 | 222.80     | 222.40     | 0.40     |
| Nadu 2                         | 205.00 - 208.00 | 207.25     | 206.50     | 0.75     | 200.00 - 204.00 | 202.40     | 202.20     | 0.20     |
| Raw red                        | 190.00 - 200.00 | 197.00     | 196.00     | 1.00     | 190.00 - 200.00 | 195.20     | 194.40     | 0.80     |
| Raw White                      | 190.00 - 200.00 | 195.00     | 199.00     | -4.00    | 190.00 - 202.00 | 196.60     | 194.40     | 2.20     |
| <b>Imported Rice</b>           |                 |            |            |          |                 |            |            |          |
| Ponne Samba                    | -               |            |            |          | -               |            |            |          |
| Nadu                           | -               |            |            |          | -               |            |            |          |
| Raw White                      | 205.00 - 210.00 | 207.50     | 207.50     |          | -               |            |            |          |
| Raw red                        |                 |            |            |          |                 |            |            |          |
| <b>Subsidiary Food Crops</b>   |                 |            |            |          |                 |            |            |          |
| <b>Dried Chillies (Rs/Kg)</b>  |                 |            |            |          |                 |            |            |          |
| Imported                       | 500.00 - 560.00 | 530.00     | 530.00     |          |                 |            |            |          |
| Local                          |                 |            |            |          |                 |            |            |          |
| <b>Onion (Rs/Kg)</b>           |                 |            |            |          |                 |            |            |          |
| Sinnan                         | -               |            |            |          |                 |            |            |          |
| Vedalan                        | 320.00 - 340.00 | 330.00     | 310.00     | 20.00    |                 |            |            |          |
| Imported                       | 280.00 - 300.00 | 290.00     | 310.00     | -20.00   |                 |            |            |          |
| <b>Big Onion</b>               |                 |            |            |          |                 |            |            |          |
| Imported                       | 60.00 - 105.00  | 82.50      | 87.50      | -5.00    |                 |            |            |          |
| Local                          | -               |            |            |          |                 |            |            |          |
| <b>Potatoes (Rs/Kg)</b>        |                 |            |            |          |                 |            |            |          |
| Welimada                       | -               |            |            |          |                 |            |            |          |
| Nuwaraeliya                    | 350.00 - 350.00 | 350.00     | 350.00     |          |                 |            |            |          |
| Imported                       | 160.00 - 170.00 | 165.00     | 158.75     | 6.25     |                 |            |            |          |
| <b>Pulses (Rs/Kg)</b>          |                 |            |            |          |                 |            |            |          |
| Green Gram                     | 700.00 - 800.00 | 750.00     | 700.00     | 50.00    |                 |            |            |          |
| Cowpea (White)                 | 850.00 - 900.00 | 875.00     | 800.00     | 75.00    |                 |            |            |          |
| Red Dhal                       | 240.00 - 250.00 | 245.00     | 247.50     | -2.50    |                 |            |            |          |
| <b>Consumption Item(Rs/Kg)</b> |                 |            |            |          |                 |            |            |          |
| Sugar(White)                   | 207.00 - 210.00 | 208.50     | 210.00     | -1.50    |                 |            |            |          |
| Wheat Flour                    | 150.00 - 175.00 | 162.50     | 162.50     |          |                 |            |            |          |
| <b>Eggs (Rs/Egg)</b>           |                 |            |            |          |                 |            |            |          |
| Brown                          | 29.00 - 30.00   | 29.50      | 28.50      | 1.00     |                 |            |            |          |
| White                          | 26.00 - 28.00   | 27.00      | 26.50      | 0.50     |                 |            |            |          |

Data Management Division  
Hector Kobbekaduwa Agrarian  
Research and Training Institute  
- P.O. Box 1522  
Colombo.



# Hector Kobbekaduwa Agrarian Research and Training Institute

## Data Management Division



| Variety                        | 2025.07.22        | 2025.07.22   | 2025.07.22      | 2025.07.21     | 2025.07.22          | 2025.07.22             | 2025.07.22         | 2025.07.22         | 2025.07.22         | 2025.07.21       |
|--------------------------------|-------------------|--------------|-----------------|----------------|---------------------|------------------------|--------------------|--------------------|--------------------|------------------|
|                                | Peliyagoda Market | Kandy Market | Dambulla Market | Meegoda Market | Norochcholle Market | Thambuththegama Market | Keppetipola Market | Nuwaraeliya Market | Bandarawela Market | Veyangoda Market |
| <b>Up Country Vegetable</b>    |                   |              |                 |                |                     |                        |                    |                    |                    |                  |
| Beans                          | 450 - 500         | 400 - 450    | 400 - 450       | 520 - 560      | -                   | 450 - 550              | 450 - 500          | 480 - 520          | 420 - 460          | 480 - 550        |
| Carrot                         | 200 - 250         | 270 - 300    | 240 - 300       | 300 - 340      | -                   | 310 - 350              | 250 - 300          | 270 - 280          | 270 - 300          | 270 - 340        |
| Leeks                          | 120 - 130         | 130 - 150    | 120 - 150       | 140 - 170      | -                   | 170 - 200              | 100 - 120          | 140 - 150          | 120 - 140          | 150 - 180        |
| Beet root                      | 70 - 120          | 80 - 90      | 60 - 90         | 80 - 100       | 40 - 50             | 100 - 130              | -                  | -                  | -                  | 90 - 110         |
| Beet root (N Eliya)            | -                 | 120 - 130    | 100 - 110       | -              | -                   | -                      | 80 - 120           | 140 - 150          | 120 - 130          | -                |
| Knolkhol                       | 80 - 120          | 70 - 80      | 100 - 120       | 100 - 140      | -                   | -                      | 80 - 100           | 90 - 110           | 60 - 80            | 120 - 150        |
| Raddish                        | 50 - 60           | 70 - 90      | 50 - 60         | 110 - 150      | 20 - 50             | 70 - 80                | 60 - 70            | 60 - 90            | 60 - 70            | 80 - 100         |
| Cabbage (N'Eliya)              | 190 - 200         | 190 - 200    | -               | -              | -                   | -                      | 120 - 150          | 180 - 190          | 120 - 140          | -                |
| Cabbage (Kandy)                | 150 - 180         | 150 - 170    | 140 - 180       | 200 - 240      | -                   | 200 - 260              | -                  | -                  | -                  | 180 - 220        |
| Tomato                         | 100 - 120         | 80 - 90      | 75 - 100        | 100 - 140      | -                   | 70 - 90                | 80 - 100           | 90 - 120           | 70 - 90            | 100 - 120        |
| <b>Low country Vegetable</b>   |                   |              |                 |                |                     |                        |                    |                    |                    |                  |
| Ladies Fingers                 | 50 - 80           | 60 - 70      | 70 - 90         | 60 - 90        | 40 - 60             | 45 - 50                | -                  | -                  | 60 - 70            | 60 - 90          |
| Brinjals                       | 200 - 250         | 200 - 250    | 180 - 230       | 220 - 260      | 180 - 220           | 230 - 280              | 240 - 260          | -                  | 200 - 250          | 200 - 270        |
| Capsicum                       | 450 - 500         | 550 - 580    | 450 - 500       | 460 - 530      | -                   | 440 - 460              | 550 - 600          | 560 - 600          | 500 - 550          | 400 - 530        |
| Pumpkin                        | 60 - 100          | 50 - 60      | 35 - 45         | 50 - 70        | 40 - 50             | 45 - 60                | 70 - 80            | -                  | 60 - 80            | 60 - 65          |
| Cucumber                       | 50 - 80           | 50 - 60      | 40 - 50         | 50 - 80        | 10 - 40             | 30 - 35                | 60 - 80            | -                  | 60 - 70            | 50 - 70          |
| Bitter Gourd                   | 180 - 250         | 130 - 150    | 150 - 180       | 180 - 230      | 230 - 260           | 130 - 150              | -                  | -                  | 200 - 230          | 180 - 220        |
| Snake Gourd                    | 100 - 150         | 80 - 90      | 80 - 100        | 150 - 170      | 70 - 90             | 90 - 110               | -                  | -                  | 120 - 130          | 120 - 140        |
| Drumstick                      | -                 | 200 - 300    | 200 - 230       | 260 - 290      | 150 - 220           | 270 - 300              | 180 - 200          | -                  | 180 - 240          | 250 - 320        |
| Luffa                          | 100 - 120         | 120 - 130    | 120 - 140       | 120 - 150      | 80 - 120            | 60 - 70                | -                  | -                  | 120 - 130          | 120 - 150        |
| Long Beans                     | 180 - 250         | 220 - 240    | 130 - 180       | 200 - 250      | 80 - 180            | 180 - 220              | -                  | -                  | 180 - 200          | 180 - 220        |
| Ash Plantains                  | 50 - 70           | 70 - 90      | 40 - 60         | 70 - 90        | -                   | 40 - 50                | -                  | -                  | 70 - 80            | 80 - 100         |
| Green Chillies                 | 200 - 300         | 300 - 350    | 250 - 300       | 360 - 420      | 350 - 400           | 300 - 350              | 500 - 550          | -                  | 400 - 450          | 330 - 400        |
| Lime                           | 160 - 200         | 150 - 170    | 140 - 160       | 180 - 200      | -                   | 140 - 160              | -                  | -                  | 200 - 220          | 180 - 200        |
| Sweet Potatoe                  | 100 - 130         | 130 - 140    | 100 - 110       | 120 - 130      | -                   | 120 - 140              | 150 - 160          | -                  | 140 - 160          | 120 - 140        |
| Manioc                         | 70 - 100          | 90 - 100     | 70 - 90         | 90 - 100       | 70 - 90             | 80 - 90                | 90 - 100           | -                  | -                  | 100 - 120        |
| Eggplant                       | 180 - 200         | 220 - 240    | 170 - 220       | 250 - 300      | 170 - 200           | 160 - 200              | -                  | -                  | 220 - 240          | 250 - 330        |
| Potato(Imported)               | 160 - 170         | 160 - 170    | 140 - 160       | 155 - 170      | -                   | 160 - 175              | -                  | -                  | 150 - 180          | 158 - 170        |
| Potato (Welimada)              | -                 | -            | -               | -              | -                   | -                      | 280 - 300          | -                  | 280 - 300          | -                |
| Potato (Nuwaraeliya)           | 350 - 350         | 340 - 350    | 320 - 330       | 340 - 350      | -                   | -                      | -                  | 330 - 340          | -                  | 320 - 350        |
| B'Onion Imported               | 60 - 105          | 80 - 110     | 60 - 100        | 60 - 105       | -                   | 70 - 100               | 80 - 110           | -                  | 70 - 105           | 65 - 107         |
| Big-onion Local                | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| <b>Banana</b>                  |                   |              |                 |                |                     |                        |                    |                    |                    |                  |
| Ambul(Rs/Kg)                   | 80 - 120          | 60 - 90      | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Kolikuttu                      | 180 - 220         | 170 - 200    | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Seeni                          | 80 - 120          | 60 - 90      | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Anamalu (Rs/Fruits)            | 26 - 30           | -            | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Papaya (Rs/Kg)                 | 150 - 180         | 150 - 160    | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Passion Fruits(Rs/Fruit)       | 40 - 50           | -            | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| <b>Other Fruits (Rs/Fruit)</b> |                   |              |                 |                |                     |                        |                    |                    |                    |                  |
| Pineapple - Large              | 350 - 400         | -            | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| - Medium                       | 270 - 300         | -            | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| - Small                        | 200 - 220         | -            | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Mango - Betti                  | -                 | -            | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| - Karathakola                  | 250 - 300         | -            | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Woodapple                      | 100 - 110         | -            | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Avocado                        | 90 - 110          | -            | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Orange                         | 70 - 80           | -            | -               | -              | -                   | -                      | -                  | -                  | -                  | -                |



හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය  
Hector Kobbekaduwa Agrarian Research and Training Institute

දත්ත කළමනාකරණ අංශය

නොගම්ල ගණන් (කිලෝවකට රුපියල්)

Wholesale Prices (Rs/Kg)






| වර්ගය                 | 2025.07.22          | 2025.07.22        | 2025.07.22        | 2025.07.21       | 2025.07.22             | 2025.07.22          | 2025.07.22            | 2025.07.22          | 2025.07.22           | 2025.07.21          |
|-----------------------|---------------------|-------------------|-------------------|------------------|------------------------|---------------------|-----------------------|---------------------|----------------------|---------------------|
|                       | පැලියගොඩ<br>වෙළඳපොළ | මහනුවර<br>වෙළඳපොළ | දඹුල්ල<br>වෙළඳපොළ | මීගොඩ<br>වෙළඳපොළ | නොරොට්වෙල්ල<br>වෙළඳපොළ | තඹුන්තෙම<br>වෙළඳපොළ | කැපපෙට්පොළ<br>වෙළඳපොළ | නුවරඑළිය<br>වෙළඳපොළ | බණ්ඩාරවෙල<br>වෙළඳපොළ | වෙයන්ගොඩ<br>වෙළඳපොළ |
| උඬරට එළවළු            |                     |                   |                   |                  |                        |                     |                       |                     |                      |                     |
| බෝංචි                 | 450 - 500           | 400 - 450         | 400 - 450         | 520 - 560        | -                      | 450 - 550           | 450 - 500             | 480 - 520           | 420 - 460            | 480 - 550           |
| කැරට                  | 200 - 250           | 270 - 300         | 240 - 300         | 300 - 340        | -                      | 310 - 350           | 250 - 300             | 270 - 280           | 270 - 300            | 270 - 340           |
| ලීක්ස්                | 120 - 130           | 130 - 150         | 120 - 150         | 140 - 170        | -                      | 170 - 200           | 100 - 120             | 140 - 150           | 120 - 140            | 150 - 180           |
| බීටරුට                | 70 - 120            | 80 - 90           | 60 - 90           | 80 - 100         | 40 - 50                | 100 - 130           | -                     | -                   | -                    | 90 - 110            |
| බීටරුට (නුවරඑළිය)     | -                   | 120 - 130         | 100 - 110         | -                | -                      | -                   | 80 - 120              | 140 - 150           | 120 - 130            | -                   |
| නෝකෝල්                | 80 - 120            | 70 - 80           | 100 - 120         | 100 - 140        | -                      | -                   | 80 - 100              | 90 - 110            | 60 - 80              | 120 - 150           |
| රාබු                  | 50 - 60             | 70 - 90           | 50 - 60           | 110 - 150        | 20 - 50                | 70 - 80             | 60 - 70               | 60 - 90             | 60 - 70              | 80 - 100            |
| ගෝවා (නුවරඑළිය)       | 190 - 200           | 190 - 200         | -                 | -                | -                      | -                   | 120 - 150             | 180 - 190           | 120 - 140            | -                   |
| ගෝවා (නුවර)           | 150 - 180           | 150 - 170         | 140 - 180         | 200 - 240        | -                      | 200 - 260           | -                     | -                   | -                    | 180 - 220           |
| තක්කාලි               | 100 - 120           | 80 - 90           | 75 - 100          | 100 - 140        | -                      | 70 - 90             | 80 - 100              | 90 - 120            | 70 - 90              | 100 - 120           |
| පහතරට එළවළු           |                     |                   |                   |                  |                        |                     |                       |                     |                      |                     |
| බණ්ඩක්කා              | 50 - 80             | 60 - 70           | 70 - 90           | 60 - 90          | 40 - 60                | 45 - 50             | -                     | -                   | 60 - 70              | 60 - 90             |
| වම්බටු                | 200 - 250           | 200 - 250         | 180 - 230         | 220 - 260        | 180 - 220              | 230 - 280           | 240 - 260             | -                   | 200 - 250            | 200 - 270           |
| මාළු මිරිස්           | 450 - 500           | 550 - 580         | 450 - 500         | 460 - 530        | -                      | 440 - 460           | 550 - 600             | 560 - 600           | 500 - 550            | 400 - 530           |
| වට්ටක්කා              | 60 - 100            | 50 - 60           | 35 - 45           | 50 - 70          | 40 - 50                | 45 - 60             | 70 - 80               | -                   | 60 - 80              | 60 - 65             |
| පිපිඤ්ඤා              | 50 - 80             | 50 - 60           | 40 - 50           | 50 - 80          | 10 - 40                | 30 - 35             | 60 - 80               | -                   | 60 - 70              | 50 - 70             |
| කරවිල                 | 180 - 250           | 130 - 150         | 150 - 180         | 180 - 230        | 230 - 260              | 130 - 150           | -                     | -                   | 200 - 230            | 180 - 220           |
| පතෝල                  | 100 - 150           | 80 - 90           | 80 - 100          | 150 - 170        | 70 - 90                | 90 - 110            | -                     | -                   | 120 - 130            | 120 - 140           |
| මුරුංගා               | -                   | 200 - 300         | 200 - 230         | 260 - 290        | 150 - 220              | 270 - 300           | 180 - 200             | -                   | 180 - 240            | 250 - 320           |
| වැටකොළ                | 100 - 120           | 120 - 130         | 120 - 140         | 120 - 150        | 80 - 120               | 60 - 70             | -                     | -                   | 120 - 130            | 120 - 150           |
| මැකරල්                | 180 - 250           | 220 - 240         | 130 - 180         | 200 - 250        | 80 - 180               | 180 - 220           | -                     | -                   | 180 - 200            | 180 - 220           |
| අළු කෙසෙල්            | 50 - 70             | 70 - 90           | 40 - 60           | 70 - 90          | -                      | 40 - 50             | -                     | -                   | 70 - 80              | 80 - 100            |
| අඹු මිරිස්            | 200 - 300           | 300 - 350         | 250 - 300         | 360 - 420        | 350 - 400              | 300 - 350           | 500 - 550             | -                   | 400 - 450            | 330 - 400           |
| දෙහි                  | 160 - 200           | 150 - 170         | 140 - 160         | 180 - 200        | -                      | 140 - 160           | -                     | -                   | 200 - 220            | 180 - 200           |
| බතල                   | 100 - 130           | 130 - 140         | 100 - 110         | 120 - 130        | -                      | 120 - 140           | 150 - 160             | -                   | 140 - 160            | 120 - 140           |
| මඤ්ඤාක්කා             | 70 - 100            | 90 - 100          | 70 - 90           | 90 - 100         | 70 - 90                | 80 - 90             | 90 - 100              | -                   | -                    | 100 - 120           |
| එළබටු                 | 180 - 200           | 220 - 240         | 170 - 220         | 250 - 300        | 170 - 200              | 160 - 200           |                       |                     | 220 - 240            | 250 - 330           |
| අර්තාපල් (ආනයනික)     | 160 - 170           | 160 - 170         | 140 - 160         | 155 - 170        | -                      | 160 - 175           | -                     | -                   | 150 - 180            | 158 - 170           |
| අර්තාපල් (වැලිමඩ)     | -                   | -                 | -                 | -                | -                      | -                   | 280 - 300             | -                   | 280 - 300            | -                   |
| අර්තාපල් (නුවරඑළිය)   | 350 - 350           | 340 - 350         | 320 - 330         | 340 - 350        | -                      | -                   | -                     | 330 - 340           | -                    | 320 - 350           |
| ලොකුඑණු (ආනයනික)      | 60 - 105            | 80 - 110          | 60 - 100          | 60 - 105         | -                      | 70 - 100            | 80 - 110              | -                   | 70 - 105             | 65 - 107            |
| ලොකුඑණු දේශීය         | -                   | -                 | -                 | -                | -                      | -                   | -                     | -                   | -                    | -                   |
| කෙසෙල්                |                     |                   |                   |                  |                        |                     |                       |                     |                      |                     |
| ඇඹුල් (කිලෝවකට)       | 80 - 120            | 60 - 90           |                   |                  |                        |                     |                       |                     |                      | -                   |
| කෝලිකුටු (කිලෝවකට)    | 180 - 220           | 170 - 200         |                   |                  |                        |                     |                       |                     |                      | -                   |
| සීනි (කිලෝවකට)        | 80 - 120            | 60 - 90           |                   |                  |                        |                     |                       |                     |                      | -                   |
| ආනමාළු (එකකට රු.)     | 26 - 30             | -                 |                   |                  |                        |                     |                       |                     |                      | -                   |
| ගස්ලබු (කිලෝවකට)      | 150 - 180           | 150 - 160         |                   |                  |                        |                     |                       |                     |                      | -                   |
| වැල්දොඩම් (එකකට රු.)  | 40 - 50             |                   |                   |                  |                        |                     |                       |                     |                      | -                   |
| පළතුරු (එකකට රු.)     |                     |                   |                   |                  |                        |                     |                       |                     |                      |                     |
| අන්තය - ලොකු ප්‍රමාණය | 350 - 400           |                   |                   |                  |                        |                     |                       |                     |                      |                     |
| - මධ්‍යම ප්‍රමාණය     | 270 - 300           |                   |                   |                  |                        |                     |                       |                     |                      | -                   |
| - කුඩා ප්‍රමාණය       | 200 - 220           |                   |                   |                  |                        |                     |                       |                     |                      | -                   |
| අඹ - බෙට්ටි           | -                   |                   |                   |                  |                        |                     |                       |                     |                      |                     |
| - කර්තකොලොම්බන්       | 250 - 300           |                   |                   |                  |                        |                     |                       |                     |                      | -                   |
| දිවුල්                | 100 - 110           |                   |                   |                  |                        |                     |                       |                     |                      | -                   |
| අලිපේර                | 90 - 110            |                   |                   |                  |                        |                     |                       |                     |                      | -                   |
| දොඩම්                 | 70 - 80             |                   |                   |                  |                        |                     |                       |                     |                      | -                   |


Note:

Usually, the price collection for Veyangoda and Meegoda wholesale markets is done the previous day between 6.00 pm and 8.30 pm, and for all other wholesale markets, the price collection is done between 7.00 am and 2.00 pm.

Data Management Division  
Hector Kobbekaduwa Agrarian  
Research and Training Institute  
P.O. Box 1522  
Colombo.





  
Data Management Division  
Director Kobbekaduwa Agrarian  
Research and Training Institute  
- P.O. Box 1522  
Colombo.













